

## මිලන්ද කොඩුකාගාරයේ හාණ්ඩ වර්ගිකරණය

කේ. එම්. අයි. ග්‍යාමනී කුමාරී<sup>1</sup>

මුහුදුබඩ පුදේශ මිලන්ද ජාතිකයන් පාලනය කළ කාල පරිච්චේදය (ක්‍ර. ව. 1658-1796) පිළිබඳ අධ්‍යාපනයේ දී පිටකොටුවේ කුමාර වීදියේ පිහිටා ඇති මිලන්ද කොඩුකාගාරය විශේෂ වැදගත්කමක් උසුලයි. දහ හත් වැනි සියවෙශේ අග හාගයේ (ක්‍ර. ව. 1692-1696) මිලන්ද ආණ්ඩුකාර තෝමස් වැන් රි විසින් සිය නිල නිවාසය ලෙස ඉදි කර ඇති මේ ගොඩනැගිල්ල මිලන්ද ගෘහ නිර්මාණ ලක්ෂණ කිහිපය පෙන්වුම් කෙරෙන කොළඹ නගරයේ දූනට ඉතිරි ව ඇති පැරණි ම දෙමහල් ගොඩනැගිල්ල වේ. 1982 ජූලි 10 දින සිට ජාතික කොඩුකාගාර දෙපාර්තමේන්තුව විසින් මෙය කොඩුකාගාරයක් බවට පත් කරන ලදී. මිලන්ද ගෘහ නිර්මාණ සම්පූද්‍යාය, ගෘහ හාණ්ඩ කළාව, කාසි, බේරු රේන්ද කර්මාන්තය, මුදුණ ගිල්පය, රෙපරමාද ක්‍රිස්තියානි ආගම, මිලන්ද නීතිය හා මිලන්ද ව්‍යවහාර මෙරට සංස්කෘතියට බලපැ අතර ඒ පිළිබඳ ව තොරතුරු හෙළි කෙරෙන අගනා කොඩුක වස්තු රාජියක් මේ කොඩුකාගාරයේ පුදරුකිත හාණ්ඩ අතර වේ. මිලන්දයන් පෙනුයිසින් හා උච්චරට රජු සම්බන්ධ සිතුවම්, මිලන්දයන්ගේ සාමූහික කටයුතු හා සම්බන්ධ පෙරදිග සාමූහික මාර්ගය, ඒ සඳහා යොදාගත් තොකා, වෙළඳ ද්‍රව්‍ය පිළිබඳ මතා අවබෝධයක් මේ කොඩුකාගාරයේ දී ලද හැකි ය. වෙළඳාම සඳහා හාවත වූ දේශීය හා විදේශීය මුදල් වර්ග ද මේ අතර වේ. 17 - 18 සියවස්වල දී උච්චරට රාජධානීයෙහි සංස්කෘතිය හා කළාව පිළිබඳ අවබෝධ කරගත හැකි පරිදි අව්‍යාධ, ගෘහ උපකරණ, ආහාරණ, කළා හාණ්ඩ ආදි අගනා කොඩුක වස්තු රාජියක් ද මෙහි වේ. උඩු මහලේ පුදරුකානයට තබා ඇති ලියන පුදු, අත් මෙස හා කැබේනට අල්මාර කළාත්මක හාවයෙන් හා වටිනාකමින් අනුන ය. මිලන්ද තෝම්බුවල පිටපත්, මුදුණ ද්වාරයෙන් පිට වූ මුල් ම සිංහල ග්‍රන්ථයේ මුල් පිටුවේ පිටපතක්, සිංහල රජවරුන් හා මිලන්ද ආණ්ඩුකාරවරුන් අතර පැවති ලිපි ගනුමෙනුවල හා මිලන්දයන් ඉංග්‍රීසින්ට මුහුදුබඩ පුදේශ හාර දීමේ ගිවිසුමේ පිටපත් එතිහාසික වශයෙන් ඉතා වැදගත් වන්නේ ය. මෙලෙස පුදරුකිත හාණ්ඩ ගිරිහි කිහිපයක් යටතේ වර්ග කළ හැකි ය. එනම් සිතුවම්, දිව්‍ය හා ලාංශ්‍යාත්මක, යුද කටයුතු හා සම්බන්ධ හාණ්ඩ, ආර්ථික කටයුතු හා සම්බන්ධ හාණ්ඩ, කළාව පිළිබඳ ව විස්තර හෙළි වන හාණ්ඩ, අධ්‍යාපන කටයුතු සම්බන්ධ හාණ්ඩ, කර්මාන්ත සම්බන්ධ හාණ්ඩ, දෙනික පාරිභාරික හාණ්ඩ සහ ගෘහ උපකරණ, සංස්කෘතිය පිළිබඳ ව අනාවරණය වන හාණ්ඩ, ගෘහ හාණ්ඩ, සොජොන් ගල් විස්තරය, මුදුණ තාක්ෂණය හා සම්බන්ධ එතිහාසික ලේඛන, පරිපාලන ස්ථාන / බලකොටු (Fortifications) සම්බන්ධ සිතුවම් හා පාලකයන්ගේ රුප ආදි වශයෙනි.

**ප්‍රමුඛ පද:** මිලන්ද ආභාසය, වර්ගිකරණය, ලිපි, ගෘහ උපකරණ, ගෘහ නිර්මාණ ලක්ෂණ

<sup>1</sup> දායා කළා පැලුපුම්කරණය සහ ප්‍රාස්ථින්ක කළා ඒකකය, ලේඛන කළා අධ්‍යාපනාංශය